



NALANDA VIDYALAYA

නාලන්දා විද්‍යාලය - කොළඹ 10 DA

ඒකක පරීක්ෂණ ව්‍යාපෘතිය

VIDYALAYA

6 ශ්‍රේණිය

නර්තනය

ඒකකය : 2

විවිධ වලන නිර්මාණය කරමු

• හිස්තැන් පුරවන්න.

- 1) නර්තනයේ ප්‍රධාන මාධ්‍ය වේ.
- 2) වලනයෙහි කොටස් (i) තාලානුකූල
(ii) (iii) යනුවෙන් තෙවර්ගයකි.

• නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න.

- 3) භාවනාමක හැඟීම් උද්දීපණය කර දැක්වීම වඩාත් යෝග්‍ය වන්නේ,
 - 1) නර්තනයේ දී ය.
 - 2) ගායනයේ දී ය.
 - 3) වාදනයේ දී ය.
 - 4) වර්ත නිරූපණයේ දී ය.
- 4) වර්ත නිරූපණයේ දී වැදගත්ම අංගය වන්නේ,
 - 1) නර්තනය යොදා ගැනීම
 - 2) වර්තයට උචිත ඇඳුම් පැළඳුම් භාවිතය
 - 3) සංවාද භාවිතය
 - 4) භාව ප්‍රකාශනය හා අභිනය
- 5) නර්තනය මාධ්‍ය කර ගනිමින් කරනු ලබන වර්ත නිරූපණයක දී,
 - 1) රිද්මයානුකූල වලන භාවිත කළ යුතුය.
 - 2) තාලානුකූල වලන භාවිත කළ යුතුය.
 - 3) ප්‍රකාශනාත්මක වලන භාවිත කළ යුතුය.
 - 4) අවශ්‍යතාව මත තාලානුකූල, රිද්මයානුකූල, ප්‍රකාශනාත්මක වලන යොදා ගත යුතුය.
- 6) ඉබ්බෙකුගේ ගමන වලන මාධ්‍යයෙන් දැක්වීමේ දී,
 - 1) අනුකරණය යොදා ගත යුතුය.
 - 2) අභ්‍යාසය යොදා ගත යුතුය.
 - 3) උගත් සරම් ඇසුරු කර ගත යුතුය.
 - 4) තාලානුකූලව ගමන යොදා ගත යුතුය.

Agaram.LK - Keep your dreams alive!

Agaram.LK - Keep your dreams alive!

7) විභාගය ඉහළින් සමත් වූ බව ඇසූ නිමල්ගේ මුහුණ විකසිත විය. දෙනොල පුරා සිනාවක් මතු විය. ඔහු තම මිතුරා සමග කතා කළේ දැඩි උද්‍යෝගයකිනි. ඔහුගේ සිතේ ඇති වූ භාවය කුමක් ද?

- 1) කෝපය
- 2) ශෝකය
- 3) සතුට
- 4) බිය

• කෙටි පිළිතුරු සපයන්න.

8) අශ්වයෙකුගේ හෝ අලියෙකුගේ ගමන නර්තන චලනයකින් දැක්වීමේ දී යොදා ගනු ලබන්නේ ඉහත චලන වර්ග තුනෙන් කුමන චලන වර්ගය ද?

9) සුළඟට සෙලවෙන ගසක හෝ මලක චලනය නර්තනයක් මගින් ඉදිරිපත් කිරීමේ දී යොදා ගන්නේ ඉහත චලනවලින් කුමන චලන වර්ගය ද?

10) නර්තන චලන නිර්මාණය සඳහා අනුකරණය කළ හැකි සතුන් තිදෙනෙක් නම් කරන්න.

11) ඉන් එක් සතෙකු තෝරාගෙන අනුකරණය කළ හැකි ඉරියව් තුනක් ලියන්න.

12) සත්ව චරිතයක් නිරූපණය කිරීමේ දී හඳුනාගත යුතු බාහිර ලක්ෂණ 03 ක් නම් කරන්න.

13) චරිත සඳහා නර්තන නිර්මාණය කිරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු 02ක් නම් කරන්න.

14) නර්තන මාධ්‍යයෙන් චරිත නිරූපණය කිරීමේ දී සැලකිය යුතු කරුණු 02 ක් ලියන්න.

15) සතුටක් නිරූපණය වීමේ දී මුහුණේ උපාංගවල (කුඩා අවයව) ඇතිවන වෙනස්කම් මොනවා ද?

16) දින වර්ෂාව තුළ සතුට නිරූපණය වන අවස්ථා 03 ක් නම් කරන්න.

සැකසුම : නවමල් ජයවීර